

නැෂනල් ඩිව්ලොප්මන්ට් බැංකි පීඑල්සී
(ලියාපදිංචි අංකය: PQ 27)
කළමනාකරු
නැෂනල් ඩිව්ලොප්මන්ට් බැංකි පීඑල්සී

..... ශාඛාව

බැංකුවේ ප්‍රයෝජනය සඳහා පමණි										
මුදාරණ ඉතුරුම් ගිණුම - I										නිකුත් කළ දිනය දි මා මාස අ අ අ අ අ
මුදාරණ ඉතුරුම් ගිණුම - II										
ජංගම ගිණුම - I										
ජංගම ගිණුම - II										
මුදාරණ ස්ථාවර තැන්පතු										CID
විකාල ස්ථාවර තැන්පතු										

මෙහි මින්මතු ආස්ථිත්වය යනුවෙන් සඳහන් කරනු ලබන (ආස්ථිත්වයේ නම) යන නාමය යටතේ වන ආස්ථිත්වයේ පරම ගිණිකරු/ හවුල් කරුවන්/ බලපලක් තැනැත්තා වන පහත අත්සන් කරන ලද මා/අපි විසින් පහත දක්වා ඇති පරිදි ගිණුම/ ගිණුම් විවෘත කරන ලෙස නැෂනල් ඩිව්ලොප්මන්ට් බැංකි පීඑල්සී ආයතනයෙන් මෙයින් ඉල්ලා සිටිනු ලැබේ.

ගිණුමේ ස්වභාවය ☐ ජංගම ☐ ඉතුරුම් ☐ මුදාරණ ස්ථාවර තැන්පතු ☐ විකාල ස්ථාවර තැන්පතු ☐ BFCA ☐ වෙනත් (සඳහන් කරන්න)

ව්‍යවහාර මුදල් වර්ගය ☐ LKR ☐ USD ☐ EUR ☐ AUD ☐ GBP ☐ SGD ☐ JPY ☐ HKD ☐ වෙනත් (සඳහන් කරන්න)

අපේක්ෂිත ගනුදෙනු ස්වභාවය ☐ මුදල් ☐ චෙක්පත් ☐ අරමුදල් හුවමාරුව ☐ වෙනත්

ගිණුමේ අරමුණ	*මාසික ප්‍රතිඥා සහිත ගිණුම් සඳහා 07 වන වගන්තිය බලන්න			
ගිණුම හරහා සංසරණය වන අරමුදල් මූලාශ්‍රය	☐ අලෙවි හා ව්‍යාපාර පිරිවැටුම් ☐ අපනයන ප්‍රතිෂ්ඨා ☐ අත්තිකාරම් ගෙවීම් ☐ ලාභ/ ආදායම්	☐ කොන්ත්‍රාත් ප්‍රතිෂ්ඨා ☐ සාමාජිකත්ව දායකත්වය ☐ ආයෝජන ප්‍රතිෂ්ඨා ☐ දේපල/ වත්කම් විකිණීම	☐ කොමිස් ආදායම ☐ ප්‍රදාන/ප්‍රණය කටයුතු (දේශීය/ විදේශීය) ☐ වෙනත් (සඳහන් කරන්න)	
අපේක්ෂිත ප්‍රමාණයන් (ගිණුමට මාසයකදී සිදුකරන තැන්පතු වල අපේක්ෂිත සාමාන්‍ය වටිනාකම ශ්‍රී ලංකා රුපියල්වලින්)	☐ මාසයකට ශ්‍රී.ල.රු.මි. 10.0 ට වඩා අඩු ☐ මාසයකට ශ්‍රී.ල.රු.මි. 10.0 ට සිට ශ්‍රී.ල.රු.මි. 20.0 දක්වා ☐ මාසයකට ශ්‍රී.ල.රු.මි. 20.0 සිට ශ්‍රී.ල.රු.මි. 100.0 දක්වා ☐ මාසයකට ශ්‍රී.ල.රු.මි. 100.0 සිට ශ්‍රී.ල.රු.මි. 250.0 දක්වා ☐ මාසයකට ශ්‍රී.ල.රු.මි. 250.0 ට වැඩි * වටිනාකමට පැමිණීමට විදේශ ව්‍යවහාර ගිණුම් වෙනුවෙන් කරුණාකර තත්කාලයේ බලපවත්නා හුවමාරු අනුපාතිකය භාවිත කරන්න.			
ගිණුම් ප්‍රකාශය	☐ එක් එක් සතිය අවසන ☐ මාසය අවසන ☐ වෙනත් ගිණුම් ප්‍රකාශයක් අවශ්‍ය වේ විද්‍යුත් ප්‍රකාශය යන විද්‍යුත් තැපැල් ලිපිනය ට යොමු කරන්න (නම් කල විද්‍යුත් ලිපිනය)			
ලාභ බෙදාගැනීමේ අනුපාතය	NDB : % ගනුදෙනුකරු : % (බැංකුවේ ප්‍රයෝජනය සඳහා පමණි)			

ගිණුමේ අරමුණ	*මාසික ප්‍රතිඥා සහිත ගිණුම් සඳහා 07 වන වගන්තිය බලන්න			
ගිණුම හරහා සිදුවන අරමුදල් මූලාශ්‍රය	☐ අලෙවි හා ව්‍යාපාර පිරිවැටුම් ☐ අපනයන ප්‍රතිෂ්ඨා ☐ අත්තිකාරම් ගෙවීම් ☐ ලාභ/ ආදායම්	☐ කොන්ත්‍රාත් ප්‍රතිෂ්ඨා ☐ සාමාජිකත්ව දායකත්වය ☐ ආයෝජන ප්‍රතිෂ්ඨා ☐ දේපල/ වත්කම් විකිණීම	☐ කොමිස් ආදායම ☐ ප්‍රදාන/ප්‍රණය කටයුතු (දේශීය/ විදේශීය) ☐ වෙනත් (සඳහන් කරන්න)	
අපේක්ෂිත ප්‍රමාණයන් (ගිණුමට මාසයකදී සිදුකරන තැන්පතු වල අපේක්ෂිත සාමාන්‍ය වටිනාකම ශ්‍රී ලංකා රුපියල්වලින්)	☐ මාසයකට ශ්‍රී.ල.රු.මි. 10.0 ට වඩා අඩු ☐ මාසයකට ශ්‍රී.ල.රු.මි. 10.0 ට සිට ශ්‍රී.ල.රු.මි. 20.0 දක්වා ☐ මාසයකට ශ්‍රී.ල.රු.මි. 20.0 සිට ශ්‍රී.ල.රු.මි. 100.0 දක්වා ☐ මාසයකට ශ්‍රී.ල.රු.මි. 100.0 සිට ශ්‍රී.ල.රු.මි. 250.0 දක්වා ☐ මාසයකට ශ්‍රී.ල.රු.මි. 250.0 ට වැඩි * වටිනාකමට පැමිණීමට විදේශ ව්‍යවහාර ගිණුම් වෙනුවෙන් කරුණාකර තත්කාලයේ බලපවත්නා හුවමාරු අනුපාතිකය භාවිත කරන්න.			
ගිණුම් ප්‍රකාශය	☐ එක් එක් සතිය අවසන ☐ මාසය අවසන ☐ වෙනත් ගිණුම් ප්‍රකාශයක් අවශ්‍ය වේ විද්‍යුත් ප්‍රකාශය යන විද්‍යුත් තැපැල් ලිපිනය ට යොමු කරන්න (නම් කල විද්‍යුත් ලිපිනය)			
වෙන් පොත - කරුණාකර සඳහන් කර ඇති ආකාරයට වෙන් පොතක් නිකුත් කර ගිණුමෙන් පිරිවැය හර කරන්න	☐ පත්‍රිකා 10 ☐ පත්‍රිකා 25 ☐ පත්‍රිකා 50			

ගිණුමේ අරමුණ	*මාසික ප්‍රතිඥා සහිත ගිණුම් සඳහා 07 වන වගන්තිය බලන්න			
ගිණුම හරහා සිදුවන අරමුදල් මූලාශ්‍රය	☐ අලෙවි හා ව්‍යාපාර පිරිවැටුම් ☐ අපනයන ප්‍රතිෂ්ඨා ☐ අත්තිකාරම් ගෙවීම් ☐ ලාභ/ ආදායම්	☐ කොන්ත්‍රාත් ප්‍රතිෂ්ඨා ☐ සාමාජිකත්ව දායකත්වය ☐ ආයෝජන ප්‍රතිෂ්ඨා ☐ දේපල/ වත්කම් විකිණීම	☐ කොමිස් ආදායම ☐ ප්‍රදාන/ප්‍රණය කටයුතු (දේශීය/ විදේශීය) ☐ වෙනත් (සඳහන් කරන්න)	
අපේක්ෂිත ප්‍රමාණයන් (ගිණුමට මාසයකදී සිදුකරන තැන්පතු වල අපේක්ෂිත සාමාන්‍ය වටිනාකම ශ්‍රී ලංකා රුපියල්වලින්)	☐ මාසයකට ශ්‍රී.ල.රු.මි. 10.0 ට වඩා අඩු ☐ මාසයකට ශ්‍රී.ල.රු.මි. 10.0 ට සිට ශ්‍රී.ල.රු.මි. 20.0 දක්වා ☐ මාසයකට ශ්‍රී.ල.රු.මි. 20.0 සිට ශ්‍රී.ල.රු.මි. 100.0 දක්වා ☐ මාසයකට ශ්‍රී.ල.රු.මි. 100.0 සිට ශ්‍රී.ල.රු.මි. 250.0 දක්වා ☐ මාසයකට ශ්‍රී.ල.රු.මි. 250.0 ට වැඩි * වටිනාකමට පැමිණීමට විදේශ ව්‍යවහාර ගිණුම් වෙනුවෙන් කරුණාකර තත්කාලයේ බලපවත්නා හුවමාරු අනුපාතිකය භාවිත කරන්න.			
ගිණුම් ප්‍රකාශය	☐ එක් එක් සතිය අවසන ☐ මාසය අවසන ☐ වෙනත් ගිණුම් ප්‍රකාශයක් අවශ්‍ය වේ විද්‍යුත් ප්‍රකාශය යන විද්‍යුත් තැපැල් ලිපිනය ට යොමු කරන්න (නම් කල විද්‍යුත් ලිපිනය)			
වෙන් පොත - කරුණාකර සඳහන් කර ඇති ආකාරයට වෙන් පොතක් නිකුත් කර ගිණුමෙන් පිරිවැය හර කරන්න	☐ පත්‍රිකා 10 ☐ පත්‍රිකා 25 ☐ පත්‍රිකා 50			

05. මුදාරහා ස්ථාවර තැන්පතු

තැන්පතු මුදල	(ඉලක්කයෙන්)	(වටනියෙන්)
කරුණාකර මාගේ/අපගේ ගිණුමෙන් මුදලක් හරකර ස්ථාවර තැන්පතුවක් සකස් කරන්න ☐ මාස 1 ක් ☐ මාස 3 ක් ☐ මාස 6 ක් ☐ මාස 12 ක් ☐ වෙනත්		
කරුණාකර තැන්පතුව අලුත් කරන්න ☐ ඔව් ☐ නැත		
කරුණාකර NDB බැංකුවේ අංක දරන ගිණුමට මාසිකව ලාභය බැරකරන්න		
කරුණාකර NDB බැංකුවේ අංක දරන ගිණුමට කල්පිරීමේදී මූලික මුදල බැරකරන්න		
ගිණුමේ අරමුණ		ලාභ බෙදාගැනීමේ අනුපාතය NDB : % ගනුදෙනුකරු : % (බැංකුවේ ප්‍රයෝජනය සඳහා පමණි)
ගිණුම හරහා සංසරණය වන අරමුදල් මූලාශ්‍රය	☐ අලෙවි හා ව්‍යාපාර පිරිවැටුම් ☐ අපනයන ප්‍රතිෂ්ඨා ☐ අන්තිකාරම් ගෙවීම් ☐ ලාභ/ ආදායම්	☐ කොන්ත්‍රාත් ප්‍රතිෂ්ඨා ☐ සාමාජිකත්ව දායකත්වය ☐ ආයෝජන ප්‍රතිෂ්ඨා ☐ දේපළ/ වත්කම් විකිණීම ☐ කොමිස් ආදායම ☐ ප්‍රදාන/පරිත්‍යාග (දේශීය/ විදේශීය) ☐ වෙනත් (සඳහන් කරන්න)

06. වකාලා ස්ථාවර තැන්පතු

තැන්පතු මුදල	(ඉලක්කයෙන්)	(වටනියෙන්)
කරුණාකර මාගේ/අපගේ ගිණුමෙන් මුදලක් හරකර ස්ථාවර තැන්පතුවක් සකස් කරන්න ☐ මාස 1 ක් ☐ මාස 3 ක් ☐ මාස 6 ක් ☐ මාස 12 ක් ☐ වෙනත්		
කරුණාකර තැන්පතුව පවතින අපේක්ෂිත ලාභ අනුපාතයට අනුව අලුත් කරන්න ☐ ඔව් ☐ නැත		
කරුණාකර NDB බැංකුවේ අංක දරන ගිණුමට කල්පිරීමේදී/මාසිකව ලාභය බැරකරන්න		
කරුණාකර NDB බැංකුවේ අංක දරන ගිණුමට කල්පිරීමේදී ලාභය සහ මූලික මුදල බැරකරන්න		
ගිණුමේ අරමුණ	අපේක්ෂිත ලාභ අනුපාතය:..... නියෝජිත ගාස්තු මුදල: (බැංකු භාවිතය සඳහා පමණි)	
ගිණුම හරහා සංසරණය වන අරමුදල් මූලාශ්‍රය	☐ අලෙවි හා ව්‍යාපාර පිරිවැටුම් ☐ අපනයන ප්‍රතිෂ්ඨා ☐ අන්තිකාරම් ගෙවීම් ☐ ලාභ/ ආදායම්	☐ කොන්ත්‍රාත් ප්‍රතිෂ්ඨා ☐ සාමාජිකත්ව දායකත්වය ☐ ආයෝජන ප්‍රතිෂ්ඨා ☐ දේපළ/ වත්කම් විකිණීම ☐ කොමිස් ආදායම ☐ ප්‍රදාන/පරිත්‍යාග (දේශීය/ විදේශීය) ☐ වෙනත් (සඳහන් කරන්න)

07. මාසික ඉතුරුම් ප්‍රතිඥා මුදල

..... (කරුණාකර නිශ්චිතව දක්වන්න) ගිණුම සම්බන්ධයෙන් වන ප්‍රතිඥා මුදල	ශ්‍රී.ල.රු.
---	------------------

08. හඳුන්වා දෙන්නා පිළිබඳ විස්තර (ජංගම ගිණුම් සඳහා අදාළ වේ)

නම	
ගනුදෙනුකරුගේ අනන්‍යතා අංකය (CID)/ ගිණුම් අංකය / ජාත්‍යන්තර අංකය	
පදිංචි ලිපිනය	
සම්බන්ධවීමේ විස්තර	

පසුපිට සඳහන් පාර්ශවකරු/ පාර්ශවකරුවන් අවුරුදු තිස්සේ මා හඳුනා බවත් ඔහු/ ඇය/ ඔවුන් නැෂනල් ඩිව්ලොප්මන්ට් බැංකු විප්ලවීය ආයතනය සමඟ ජංගම ගිණුමක් විවෘතකර පවත්වාගෙන යෑමට යෝග්‍ය තැනැත්තකු බවත් මම තහවුරුකර සිටිමි.

..... දිදි/මාමා/අප්පා අප්පා
හඳුන්වාදෙන්නාගේ අත්සන දිනය

09. මෙහෙයුම් උපදෙස්

නැෂනල් ඩිව්ලොප්මන්ට් බැංකු විප්ලවීය සමග පවතින අපගේ ගිණුම් සම්බන්ධතාවය එම ගිණුමට අදාළ නියම හා කොන්දේසිවලට යටත්වන බවටත් එම නියම හා කොන්දේසි මා/අප විසින් කියවා අවබෝධකරගෙන සිටින බවටත් ඒ පිළිබඳව මාවෙත/අපවෙත පැහැදිලි කර දී ඇති බවටත් එම නියම හා කොන්දේසි මගින් බැඳී සිටීමට මා/අප එකඟව සිටින බවටත් මා/අප විසින් මෙයින් තහවුරුකර පිළිගෙන සිටිනු ලැබේ. ආස්ථිත්වයේ අධ්‍යක්ෂවරුන්ගේ/ බලයලත් අත්සනකරුවන්ගේ/ බලයලත් තැනැත්තන්ගේ/ අර්ථලාභී අයිතිකරුවන්ගේ හෝ මා/අප විසින් බැංකුව වෙත සපයා ඇති වෙනත් යම් තොරතුරුවල යම් වෙනසක් සිදු වුවහොත් ඒ පිළිබඳ වහාම හෝ බැංකුව වෙත වහාම දැනුම්දීම සඳහා ද මා/අප විසින් ප්‍රතිඥා දී සිටින අතර බැංකුව විසින් කලින්කල නියම කරනු ලැබිය හැකි තවදුරටත් වූ විස්තර හෝ ලේඛන සැපයීමට ද මෙයින් එකඟව සිටිනු ලැබේ.

☐ "මා/අප රබ්බල් මාල් ලෙස" ප්‍රධාන මුදාරහා ගිවිසුමේ දක්වා ඇති නියමයන් සහ කොන්දේසි වලට අනුකූලව ආයෝජන සංචිතයේ ආයෝජනය කිරීමට මෙයින් බැංකුවට අනුමැතිය ලබා දෙමි /ලබා දෙනුමි"

☐ "මා/අප "කාර්ඩ් හසන්" බුලඩර්ම මත පදනම්ව ජංගම ගිණුමක් විවෘත කරන ලෙස බැංකුවෙන් ඉල්ලා සිටිමි / ඉල්ලා සිටිමු.

..... පරම හිමිකරු/ හවුල්කරු/ බලයලත් අත්සනකරු නම	 හවුල්කරු/ බලයලත් අත්සනකරු නම	 හවුල්කරු/ බලයලත් අත්සනකරු නම
..... හවුල්කරු/ බලයලත් අත්සනකරු නම	 හවුල්කරු/ බලයලත් අත්සනකරු නම	 හවුල්කරු/ බලයලත් අත්සනකරු නම

*රබර් මුද්‍රා ලාභනය අවශ්‍ය වේ/ බලයලත් අත්සනකරුවන් ආයතනය විසින් පත්කරනු ලබන ආකාරයට විය යුතු ය.

බැංකුවේ ප්‍රයෝජනය සඳහා පමණි

☐ “මම බැංකුවේ බලයලත් නිලධාරියෙකු වශයෙන්, මුදාර්ඛ ලෙස කටයුතු කරමින්, ප්‍රධාන මුදරහා ගිවිසුමේ දක්වා ඇති නියමයන් සහ කොන්දේසි වලට අනුකූලව ඉහත බලය ලබා දීම මෙයින් පිළිගනිමි.”

☐ “මම බැංකුවේ බලයලත් නිලධාරියෙකු වශයෙන්, කාර්ඩ් හසන් මූලධර්මවලට අනුකූලව ඉහත ඉල්ලීම මෙයින් පිළිගනිමි.”

අත්සන සඳහා සාක්ෂි දරනු ලැබුවේ :
සම්පූර්ණ අත්සන : EPF අංකය :

අත්සන තහවුරු කරන ලද්දේ :
සම්පූර්ණ අත්සන : EPF අංකය :

දත්ත පරීක්ෂා කරනු ලැබුවේ/ තහවුරු කරනු ලැබුවේ සහ ගිණුම විවෘත කරනු ලැබුවේ (EPF අංකය, නම, අත්සන)

දත්ත පරීක්ෂා කරනු ලැබුවේ/ තහවුරු කරනු ලැබුවේ සහ ගිණුම බලාත්මක කරනු ලැබුවේ (EPF අංකය, නම, අත්සන)

ප්‍රවර්ධක සංකේතය

ප්‍රවර්ධක අත්සන